



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
 දුරකථන අංක : 2477424, 2477423, 2477418
 ෆැක්ස් : 2346257, 2477739
 ඊ-මේල් : dcommunications@cbsl.lk, communications@cbsl.lk
 වෙබ් අඩවිය : www.cbsl.gov.lk

ප්‍රවෘත්ති පත් නිවේදනය

නිකුත් කළේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව
දිනය 2018 අප්‍රේල් 25

භාණ්ඩාගාර බැඳුම්කර සේවාකරන ගෙවීම් පිළිබඳව පැහැදිලි කිරීම

ප්‍රමාණවත් අරමුදල් නොමැති වීම හේතුවෙන් භාණ්ඩාගාර බැඳුම්කර කල්පිරීමේ දිනට පෙර අදාළ ගෙවීම් සිදුකිරීමට නොහැකි බව ඉස්මතුකර පෙන්වන සාවද්‍ය මාධ්‍ය වාර්තා පළවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිරීක්ෂණය කර ඇත.

ඉහත සඳහන් මාධ්‍ය වාර්තා නිරවද්‍යතාවයෙන් තොර බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන අතර, රජයේ දේශීය සහ විදේශීය ණය සේවාකරණ ගෙවීම් නියමිත පරිදි අඛණ්ඩව සිදුකිරීම මගින් ඉතා යහපත් වාර්තාවක් පවත්වාගෙන යන බවද අවධාරණය කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජිත කාර්යයක් වශයෙන් රජය වෙනුවෙන් රාජ්‍ය ණය කළමනාකරණය සිදුකරන අතර, නියමිත ක්‍රියා පටිපාටීන්ට අනුව කල් පිරෙන දිනට පෙර නොව, කල් පිරෙන දිනයේදී අදාළ පොළී සහ ණය ආපසු ගෙවීම් සිදු කර ඇත.

2018 වර්ෂයේ මේ දක්වා කාලය තුළ භාණ්ඩාගාර බිල්පත් කල් පිරීම් (ඊට අදාළ පොළිය ද සමග) මෙන්ම භාණ්ඩාගාර බැඳුම්කර කල්පිරීම් සහ කුපන් පොළී ගෙවීම්ද නියමිත දිනයන්ට සිදුකිරීම තුලින්ද ණය සේවාකරණ වගකීම් පියවීම සඳහා රජය සතුව ප්‍රමාණවත් ද්‍රවශීලතාවයක් පවතින බව විදහා දැක්වෙයි. පහත වගුවේ දැක්වෙන පරිදි 2018 වර්ෂය තුළ දී මේ වන තෙක් සිදු කළ රුපියල් මිලියන 324,448 ක් වූ භාණ්ඩාගාර බැඳුම්කර කල්පිරීම් සඳහා වූ ගෙවීම් සහ කුපන් පොළී ගෙවීම් හා සැසඳීමේදී

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් උපයනු ලැබූ මුදල රුපියල් මිලියන 220,020 ක් පමණි.

**භාණ්ඩාගාර බැඳුම්කර සේවා ගෙවීම් (01.01.2018 සිට 25.04.2018 දක්වා)
රුපියල් මිලියන වලින්**

| කල්පිරීම් සඳහා ගෙවීම් | කුපන් / පොළී ගෙවීම් | මුළු ගෙවීම් |
|-----------------------|---------------------|-------------|
| 187,638.32 | 136,809.71 | 324,448.03 |

මීට සමගාමීව ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය 2017.04.25 දින නිබ්බ රුපියල් මිලියන 293,039 සිට 2018.04.25 දින වනවිට රුපියල් මිලියන 69,114 දක්වා සැලකිය යුතු අඩු වීමක් පෙන්නුම් කරයි.

ආයෝජකයන් කිහිප දෙනෙකුගේ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර වලට අදාලව සිදුකල පොළී සහ කල්පිරීම් සඳහා වූ ගෙවීම් අත්හිටවන ලද ප්‍රාථමික අලෙවිකරුවෙකුගේ ගිණුමේ පවතින අතර, එම ගෙවීම් සුදුසු නීතිමය අනුමැතියක් ලැබුණු විට ඉදිරියේදී නිදහස් කිරීම සිදුකරන බවද ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් පැහැදිලි කරනු ලබයි.